

ගෝලීය අවධමනය මූල් අදිද්දා වෙළඳපොලවල් වැටෙයි

Stock markets fall as global recession takes hold

පැවැත් හි කොනර් විසිනි
2008 ඔක්තෝබර් 16

එක්සන් ජනපද ආර්ථිකය උගු පසුබැංකට මුහුනපා ඇති බවට පලවන වැඩිහි කනස්සල්ල හමුවේ, රේයේ දිනයෙහි ඇමරිකානු හා යුරෝපානු කොටස වෙළඳපොලවල් තියුණු ලෙස පහත වැටුනි.

වෝල් වීදියෙහි බව ජෝන්ස් කාර්මික මිලදරුගකය එකක 733 කින් නැත්ත්තම් සියයට 7.8 කින් පහත ගියේ, එහි දෙවන විභාගම එකැදින වැටීම සලකුණු කරමිනි. බව ජෝන්ස්හි ප්‍රධාන කාර්මික ව්‍යවසායන් 30 අතරින් කොකා කේඛා හි අපේක්ෂිත ලාභයට වැඩි අගයක් පෙන්වීමෙන් පසුව එහි කොටස අගය තරමක් ඉහළ ගියේය.

තාක්ෂණික පදනමක් සහිත නැස්චික් දරුගකය සියයට 8.4 කින් හා සැට්න්චිර්ච් ඇත්ත්වී පුවරුස් 500 දරුගකය රටත් වැඩි, සියයට 9 කින් වැටුනි. මෙම දරුගකයන් සමස්තයක් ලෙස පහත වැටුනේ නැස්චික් හි පහත වැටීම ඉහළ නැගීම මෙන් අට ගුනයක් වීම හේතු කොට ගෙනය.

කළුන් සතියේ පෙර නොවූ විරු සියයට 18 ක ගිලා බැසීමෙන් පසුව 13 වන සඳුදා දිනයේ එකක 936 කින් බව ජෝන්ස්හි ඇත්ත්ව වර්ධනය, රේයේ දිනය තුළ වැටීම නිසා බෙහෙවින්ම මැති ගියේය. වෝල් වීදිය මූදාගැනීම පිනිස බොලර් බිලියන 700 ඇප දීමේ බුෂ් පරිපාලනයේ ක්‍රියාවලියන් සමග, පුමුඛ බැංකු හා මූල්‍යාගතනවලට මුක්කු ගැසීම සඳහා උගින් 2.25 ක් තරම්වූ මහජන මුදල් සම්භාරයක් වැය කිරීම හමුවේ, 13 වන දින යලි රොක්වීම දැකිගත හැකි විය.

රේයේ දින වෙළඳපොලවල බැසීම පෙන්නුම් කරන්නේ, එක්සන් ජනපදය අවපාතයකට ඇදි වැටීම, ඇපදීම මගින් වැළැක්වීය නොහැකිය යන වැඩිහි කනස්සල්ලයි. පාරිභෝගික වියදම් තියුණු ලෙස පහත වැටීමත්, විරෝධාව ඉහළ යාමත්, ව්‍යාපාරික විශ්වාසය පහත මට්ටමක පැවතීම හා ලෝක ආර්ථිකය බෙහෙවින් මන්දගාමී වීම හමුවේ, යුරෝපයේ හා අනෙකුත් කළාපයන්හි, තීරණාත්මක එක්සන් ජනපද අපනයන වෙළඳපොලවල් තරේණයට ලක්ව තිබේ. බුෂ්

පාලනාධිකාරයේ එකදු පියවරක් හෝ, යටින් ඇති ඇමරිකානු දනවාදයේ අරුබුදයට විසඳුමක් නොවේ.

“ආත්ම්ව්‍යව කරන කිසිවකින්, තව දුරටත් ආර්ථිකය පරිභානියට යැම නතර නොවනු” ඇතැයි පිළින්සි බැංකුවේ ප්‍රධාන අරථ ගාස්තුයි ස්වුවර්ට නොගැමන් නිවි යෝජික් වයිමිස් වෙත පැවතියි.

“එක්තරා දුරකට අප තල්පු වෙමින් සිටින්නේ පැරනි අරුබුදයෙන් අලුත් අරුබුදයක් වෙතට” යය ස්ටැන්චිර්ච් ඇත්ත්වී පුවරුස් හි ජේං්ඩ් දරුගක විශේල්පක භෞවාර්ත් සිල්වර්බ්ලාට් ප්‍රකාශ කළේය. “නය අරුබුදය යම් දුරකට විසදි තිබුනත්, දැන් අවධමනය, විරෝධාව හා නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ කඩුලු පැන යාමට තිබේ.”

රේයේ නිකුත් කළ එක්සන් ජනපද වෙළඳ දෙපාර්තමේන්තුවේ සැපේතුම්බර් වාර්තාවට අනුව, වෙළඳම සියයට 1.2 කින් පහත බැස තිබේ. මෙය ආර්ථික විද්‍යාඥයන් අපේක්ෂාකල වැටීම මෙන් දෙගුනයකට ආසන්න වන අතර, එය පාරිභෝගික වියදම් නොකඩවා පහල ගිය තුන්වන මාසයයි.

මූලා අරුබුදයෙන් කුමිකරු පන්තියට පහර වැදී ඇති ප්‍රමානය ඇතැවුම් කරන පාරිභෝගික වියදම් පහත වැටීම, විශේෂයෙන්ම මෝටර් රථ අලෙවිය සියයට 3.8 කින් වැටීම, නිසා එහි සිල්ලර වෙළඳුන් මත ඇතිකර තිබෙන බලපෑමත්, සුපිරි වෙළඳසැල් හා සාප්පු සංකීර්න කෙරෙහි බලපෑමත් පිළිබඳ ගනන් හිලව් එහි දැක්වේ. රට ප්‍රතිවාර වශයෙන්, රේයේ දිනය තුළ වැළැ මාර්ටි හි සියයට 6.3 ක් ද, වාර්ගව් හි සියයට 7.7 ක් ද වශයෙන් කොටස් අගය පහත වැටුනි.

රට වටේම ව්‍යාපාර පිළිබඳ නිතිපතා සිදුකරන සම්ක්ෂන ඇතුළත් ගෙවිරල් මහ බැංකුව තිකුත් කළ “බෙං් බුක්” මගින් ආවර්නය කළ ප්‍රධාන තාගරික ප්‍රදේශ 12ක ම පාරිභෝගික වියදම් පහත වැටී තිබේ. සිල්ලර වෙළඳම හා මෝටර් රථ අලෙවිය ද, සංවාරක කටයුතු ද බොහෝ දිස්ත්‍රික්කයන් තුළ පහත වැටී ඇති අතර, නිවාස හා ඉදිකිරීම් අංශ “දුබල වී හෝ පහත මට්ටමකට

වැට්” ඇතැයි ඉන් පෙන්නුම් කරයි. “ආර්ථිකයේ මත බලාපොරොත්තු වඩාත් තරක අතට හැරී ඇතැයි” ව්‍යාපාරිකයේ ප්‍රකාශ කරති.

නිවි යෝර්ක් නිෂ්පාදන ද්‍රේගකය 2001 වසරේ පිහිටුවූ තැන් පවත් එහි පහලම මට්ටමට ඇද වැටුනි. වෙනත් ප්‍රකාශයක් තුළ, නිවි යෝර්ක්හි ප්‍රධාන මූල්‍ය භාරකරු වන විශිෂ්ට තොම්සන්ගේ ගනන් බැලීම්වලට අනුව, මූල්‍ය අංශයෙහි රැකියා 35,000 ක් ද ඇතුළුව රැකියා 150,000 ක් මූල්‍ය අරුබුදය තිසා අහෝසිවනු ඇත. ඒ, පුලු මාසයේ දී ඔහු අපේක්ෂා කළ ප්‍රමාණය මෙන් දෙගුනයක රැකියා ක්ෂේපාදවකි. ඔහු කියා සිටියේ, ඇස්තමේන්තු සංශෝධනය පෙන්නුම් කරන්නේ “ජාතිය පොදු අවධමනයකට පුහුවා යදිදී, ආර්ථික ගැටුලු අනෙකුත් කාර්මික අංශ කරා පැතිරි යාම” බවයි.

තොම්සන්ගේ ප්‍රකාශය, විරකියා මට්ටම නොවැළැක්විය හැකි පරිදී ඉහළ තැනින බවට පළවු අනතුරු ඇගැවීම් අතරින් එකක් පමනි. 13 වන දින මයික්‍රොසොංච් බිංල් ගේට්ස් සඳහන් කළේ, විරකියා අනුපාතය සියයට 9 කට තැනින “තරමක සැලැකිය යුතු අවධමනයක්” තමා අපේක්ෂා කරන බවයි. ඔහු මෙම ප්‍රකාශය කරනු ලැබුවේ 14 හා 15 යන දෙදින තුළ ඔහුගේ සමාගමෙහි කොටස් අගය සියයට 11 කින් වැටුමටත් පෙරය. රැඩි සියයට 14 කින් ද, බේල් සියයට 11 කින් ද වශයෙන් අනෙකුත් තාක්ෂණික කොටස් මිල ද ර්යේ දිනය තුළ තියුණු ලෙස පහත වැටුනි.

මහා අවපාතයේ අවතාරය

සෙන් පුළුන්සිස්කේ මහ බැංකුවේ සහායි ජේනර් ඇලන්, එක්සත් ජනපදය නිල වශයෙන් අවධමනයක ගිලි ඇති බව සිලිකන් වැළැ විධායකයන් අමතා කාරුකරමින් පිළිගත්තාය. තුන්වන කාර්තුවේ බලාපොරොත්තු වුවාට වඩා ආර්ථිකය දුබල වී ඇති බව මැත මහ බැංකු දත්ත පෙන්වා දෙමින් ඇය ප්‍රකාශ කළාය. “කිසිදු වර්ධනයක් අවශ්‍යයෙන්ම සිදුවී නැති බව පෙනී යයි.” සිවිවන කාර්තුවේ හැකිලිමක් මුළුමතින්ම බලාපොරොත්තු විය හැකිය. එක්සත් ජනපද ආර්ථිකය සැබේවින්ම අවධමනයකට වැට් ඇති බව පෙනී යන්නේ යන්න, මතහේදාත්මක ආකල්පයක් නොවන්නේ යයි” තමා සිතන බව ද ඇය ප්‍රකාශ කළාය.

ඇලන්ගේ කාලාව මහ බැංකුවේ මධ්‍යම වෙති අඩවියෙහි පල නොකිරීම කැපී පෙනෙයි. මහ බැංකු අධිපති බෙන් බර්නන්කේ රට වෙනස්වූ තානයකින් ර්යේ දිනයෙහි, නිවි යෝර්ක් හි ආර්ථික සමාජය හමුවේ කාරුකරමින්, ඇප දීමේ ක්‍රියාවලය යලි ඩුවා දැක්වූයේ, වෙළඳපොලට සහතිකයක් දීමට උත්සාහ කරමින්ය. මේ මාසය අවසානයේ තව දුරටත් පොලී අනුපාතය කපා හැරීමක් සිදුවීය හැකි බව අගවමින් ඔහු

අවධාරනය කළේ, ප්‍රතිපත්ති සම්පාදකයන් මහා අවපාතයෙන් ඉගෙන ගත යුතු බවත්, 1930 ගනන්වල මුවන්ගේ පුරුවගාමීන් සිදුකර ඇති “බරපතල වැරදි” මග හරවා ගත යුතු බවය.

කෙසේ වුව ද, මහ බැංකු අධිපති දැන් විවාතව ම මහා අවපාතය ගැන කාඩ්‍රික්‍රීමේ කාරනයෙන් සසල් වූ වෝල් වීදියේ බොහෝ කොටසක් හමුවේ, මෙම වැදගැමීමකට නැති කරා තොතකා හැරුනි.

නිවි යෝර්ක් හි ඇවලෝන් පාටිනර්ස් හි ප්‍රධාන වෙළඳපොල විශ්ලේෂක පිටර කාඩ්ලෝ වෝල් ස්ට්‍රීට් ජ්‍රේනලය ට ප්‍රකාශ කළේ බර්නන්කේ වත්මන් අරුබුදය, 1930 ගනන් හා සැසැදීම, “විශ්ෂයෙන්ම කනස්සල්ල දන්වන” බවයි. “වෙළඳපොලෙන් රට ප්‍රතිචාර නොලැබිය හැකිකේ කෙසේ ද? ඔහු කියන දේ දෙස බලන්න” යයි ඔහු පැවසිය.

ආර්ථිකය “අලුත් ජවයකින්” යුත්තව යලි පන ගසනු ඇතැයි බර්නන්කේ විශ්වාසය පල කළ ද, ඔහුගේ කරාවෙන් ගෙන ආවේ තරක පනිවිච්‍යති. “මූල්‍ය වෙළඳපොලවල ස්ථායිකරනය තීරනාත්මක ප්‍රථම පියවරයි. එහත් අප බලාපොරොත්තු වන සරාවරත්වය ඇති වුවත්, පුළුල් ආර්ථික ප්‍රතර්ජිවනයක් වහාම සිදු නොවනු ඇත. මැතදී අරුබුදය උගු අතට හැරීමට පෙර පවා, ආර්ථික ක්‍රියාකාරීත්වය මන්දගාමීව පැවතුනි. අවසාන වශයෙන් මිලග කාර්තු කිහිපයට මැබෙහි දී, ආර්ථික ක්‍රියාකාරීත්වයේ මෙම පරාවතුයේ පදනම, බොහෝ කොට ම මූල්‍ය හා තා වෙළඳපොලවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ලගාවන ප්‍රමාණය මත රැඳෙනු ඇත.”

එක්සත් ජනපද ආර්ථිකය මත ආධිපත්‍ය පැතිරවීමට පළන්ගෙන තිබෙන මූල්‍ය පරපුවහාවය, බුෂ් පරිපාලනයේ විසභුම් යෝජනා මගින් යලි “සාමාන්‍ය” තත්ත්වයට ගෙන එමට සමත් වත්තේ ද යන්න ඉදිරියේ දී අපට දැක ගැනීමට ලැබෙනු ඇත.

සිටි ගෘහ් හා ඇමරිකන් එක්ස්ප්‍රේස් බැංකුවල කොටස් වටිනාකම් සියයට 13 බැංකින් පෙන්වා වැටුමන් සමග, ර්යේ දිනය තුළ වෝල් වීදියේ තියුණුම පහත වැටුම වාර්තා ගත වූයේ, “විළු විළු” මූල්‍ය කොටස් අගයන්හි බව පෙනී ගියේය. සිපන්හයිමර් සහ සමාගමේ ප්‍රමුඛ බැංකු විශ්ලේෂකයෙකු, කොටස් විකුනා දැමීමේ නැඹුරුව ගෙන අනතුරු අගවමින් පැවතුවේ, බුෂ්ගේ ඇපදීම මධ්‍යයයේ වුවත් එක්සත් ජනපද බැංකු වලට “අවදානමෙන් ගොඩ එශේත නොහැකිවී ඇති” බවයි.

ර්යේ දිනයේ වෝල් වීදියෙහි විකුනා දැමීමේ කෙරෙහි බලපෑ වැදගත් සාධකයක් වූයේ, සිය තැර විකරුවන් වෙතින් කොරුනා ආන්තික ඉල්ලීම් ඉවු කිරීමට මුදල් සොයා ගැනීම සඳහා ආරක්ෂිත අරමුදල්වලට,

තම කොටස් අලෙවි කිරීමට බල කේරී තිබූ මයි. බලකෙරුනු තත්ත්වයන් යටතේ ප්‍රධාන ආයෝජකයන්ට කොටස් විකිනීමට සිදු වීම නිසා, කොටස් මිල තව දුරටත් පහත වැවෙන තතු හමුවේ, මූල්‍යායතන විසින් ගෙවීමට ඇති තාය සඳහා ඇප වශයෙන් ඉදිරිපත් කොට තිබෙන වත්කම් වල අගය ද පහත වැවේ. ඒ හේතුව නිසා ඒවායේ තාය හිමියන් වෙතින් කෙරෙන ආන්තික ඉල්ලීම් ද හදිසි කෙරෙයි. ප්‍රතිපළය වන්නේ මූල්‍ය වෙළඳපොලවල පහතට නැඹුරුවූ සර්පිලය වේගවත් වීමයි.

ඇප දීමේ අරමුදල් ගෙවනු ලබන්නේ කෙසේද යන ප්‍රශ්නය ද ඉතිරිව තිබේ. 14 වන දින භාන්ඩාගාරය වාර්තා කළේ, මධ්‍යම ආන්ත්‍රික 2008 මුදල් වර්ෂය සඳහා බොලර් බිලියන 454.8 ක අය වැය හිගයකට මූහුනපා සිටින බවය. මෙය 2007 වසරට වඩා බිලියන 161.5 කින් වැඩිවි තිබේ. බැඳුම්බර්ග් වෙත් අඩවියට අනුව මෝර්ගන් ස්ටෑන්ලි බැංකුවේ ප්‍රධාන අර්ථාස්ථානු බෙවිචි ග්‍රීන්ලෝ අනාවැකි පල කර ඇත්තේ, ඇප දීමේ කියාවලිය සම්පූර්ණව පසුව පවා. හිගය තීලියන දෙක දක්වා වැඩිවිය හැකි බවයි. මෙය දළ වශයෙන් එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදනයන් සියයට 15 කට සමාන වේ. මෙය ප්‍රශ්නයේ දෙවන ලෝක යුද්ධ අවධියේ, 1983 වසර තුළ වාර්තාගත සියයට 6 මට්ටම මෙන් දෙගුනයකටත් වැඩි ප්‍රමානයකි.

නිවි යෝර්ක්හි සිය කාල තුළ මහ බැංකු අධිපති බරනන්කේ එක්සත් ජනපද ආර්ථිකය පිළිබඳව පෙන්වා දුන් තවත් බැරුම් අන්තරායක් නම්, එක්සත් ජනපද අපනයනයන් පහත වැට්මට නිසැකව ම බලපාන, එහි ප්‍රධාන වෙළඳ ගනුදෙනු කරුවන්ගේ හැකිලි යන ආර්ථික වර්ධනයයි.

ර්යේ දිනයේ යුරෝපයේ වර්ධනයන්, මෙම හිතිය තහවුරු කළේය. ලංචිනයේ යුටිසි 100 දිරුකාය සියයට 7.2 කින් ද, ප්‍රන්ස කැක් දිරුකාය සියයට 6.8 කින් ද, ජර්මන් බික්ස් දිරුකාය සියයට 6.4 කින් ද පහත වැටුනු අතර අනෙකුත් කොටස් දිරුකායන් ද එමෙසම පහත වැටුනි.

ඩ්‍රිතාන්‍යයෙහි විරෝධීය අනුපාතය, පූර්ව කාර්තුවෙහි සියයට 5.2 ක සිට ජුනි-අගෝස්තු කාර්තුවෙහි සියයට 5.7 දක්වා ඉහළ නැගි බවට පලුවූ

නිල වාර්තා, එහි වෙළඳපොල වැට්මට ක්ෂේත්‍රීකව බලපෑවේය. අතිරේක 164,000 ක් නිල විරෝධීය පෝලුමට එකතුවූ අතර එය කාර්තුමය වශයෙන් වසර 17 ක ඉහළම වර්ධනයයි. ගිනැන්ෂල් ටයිමිස් වාර්තාවකට අනුව, බොහෝ විවාරකයන් ප්‍රකාශ කරන්නේ බ්‍රිතාන්‍යයේ විරෝධීය අනුපාතය 2009 වසරහි සියයට 7 ඉක්මවා යනු ඇති බවයි.

ඉදිරියේදී මිල ගනන් පහත වැට්මට තුවූ දෙන, භාන්ඩ සඳහා ඉල්පුමෙහි පහත වැට්ම පිළිබැඳු කරන්නේ, ලෝක ආර්ථිකයේ මන්දගාමිත්වයයි. ලෝක පාරිභෝගික භාන්ඩ මිල දරුකාය හසුරුවන රොයිටර්ස්-පෙර්රි සීඇආර්ඩ් දරුකාය, ර්යේ දිනය තුළ ජුලි මාසයේ වාර්තාගත ඉහළ මට්ටමක සිට සියයට 40 න්, එනම් දෙවසරක් තුළ පහත ම මට්ටමට ඇද වැටුනි. පසුගිය තෙමස තුළ අමු තෙල්, ප්ලැටීනම්, වානේ, තඹ හා සින්ක් මිල ගනන් සියයට 35-45 අතර ප්‍රමානයන් ගෙන් පහත වැටුනු අතර සේවා හා බඩුරිගු ඇතුළු කෘෂිකාර්මික භාන්ඩ මිල සියයට 50 න් පමණ වැටුනි.

විනයේ වර්ධනය පහත වැට්ම නිසා සිය ඇලුම්නියම් උනු කිරීමේ සමහර මධ්‍යස්ථානවල නිෂ්පාදනය කපා හරින බව රියෝ වින්ටෝ නිවේදනය කළාය. එහි ප්‍රධාන විධායක නිලධාරී වොම් අල්බනීස් නිවේදනය කළේ, “වින ආර්ථිකයේ අසාමාන්‍ය දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයක්න් පසුව, ජුස්ම ගැනීමට නතරඹී” ඇති බවයි. මෙම ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ආකර කරමාන්තයේ යෝධයාගේ (වින්ටෝ) කොටස් මිල සියයට 16 කින් හැකිලි ගියේය. ඇල්කොෂ හි මිල සියයට 12.8 කින් හා එක්සත් මොබිල් හි මිල සියයට 14 කින් ද අනෙකුත් බලුකාන්ති හා පාරිභෝගික භාන්ඩ නිෂ්පාදන ආයතනවල කොටස් මිල ගනන් ද පහත වැටුනි.

මූල්‍ය අරුමුදය, සමස්ත කාල පරිච්ඡේදයක් පුරාම ධනේශ්වර පද්ධතිය දෙදරුම් කැබූ එම ප්‍රතිච්ඡේදයන්ම ඉස්මතු කර තිබේ. යුරෝපයේ ද ආසියාවේ හා අනෙකුත් කළාපයන්හි ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ මෘමුලා සහගත බලාපොරාත්තු තිබියදී ම, එක්සත් ජනපදයේ බරපතල හා දිග් ගැස්සුනු අවධානය, නොවරද්වා ම ලෝක ආර්ථිකයේ මූලික අවපාතයක් කුලු ගනවනු ඇති.